

අල් කුර්ආන් සූරා බනූ ඉස්රායිල්-17



මාහිර ටී රමඩින්

සිංහල බසින්


ඉස්ලාම් හවුස් වෙබ් අඩවියේ සංස්කාරක මණ්ඩලය

විවාරය

ترجمة القرآن الكريم

سورة الإسراء - بني اسرائيل - (17)

<السنهالية>



القرآن الكريم



ترجمة:

ماهر رمدين

مراجعة:

محمد آساد و نخبة من العلماء الكبار

المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة

هاتف: +9661144504900 فاكس: +9661144970126 ص ب: 29465 الرياض: 11457

ISLAMIC PROPAGATION OFFICE IN RABWAH

P.O.BOX 29465 RIYADH 11457 TEL: +966 11 4454900 FAX: +966 11 4970126



OFFICERABWAH

(ඉස්රාඊල් දරුවෝ) සුරත් බනී ඉස්රාඊල් 17
 මක්කාවෙහි දී පහළ වූවකි. කි 111 ආයාත් .

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

1-8. ප්‍රාතිහාර්යමත් ඉස්රා ගමන හා ඉස්රාඊල් දරුවන්ගේ ඉතිහාසයෙන් බිඳක්.

අපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස) මක්කාහ්වේ පිහිටි (මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමාද්ධිමත් කළ) ජෙරුසලමේ පිහිටි (මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තා ව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධය .නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්රාවක .සර්ව නිරීක්ෂක.

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلًا
 مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ
 الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ
 مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ
 الْبَصِيرُ {1}

තවද අපි මුසාට දේව ග්‍රන්ථය පිරිනැමුවේ මුතුඹලා මගෙන් . තොර ව භාරකරුවකු නොගනු යැයි පවසා ඉස්රාඊල්ගේ දරුවන්ට එය මග පෙන්වීමක් බවට පත් කළෙමු.

وَأَتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ
 هُدًى لِبَنِي إِسْرَائِيلَ أَلَّا تَتَّخِذُوا
 مِنْ دُونِي وَكِيلاً {2}

නුඹ සමග අප ඉසිලූ අයගේ පරපුරනි! නියත වශයෙන්ම ඔහු . කෘතවේදී ගැත්තෙකු විය

ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ إِنَّهُ
 كَانَ عَبْدًا شَكُورًا {3}

තවද නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් උසස් වනු ඇතැයි ද අපි ඉස්රාඊල් දරුවන්ට අපි දේව ශ්රන්ථයේ තීන්දු කළෙමු.

وَقَضَيْنَا إِلَىٰ بَنِي إِسْرَائِيلَ فِي
 الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ
 مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوقًا كَبِيرًا {4}

ඒ දෙකින් පළමු ප්‍රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහි ව අපි එව්වෙමු එවිට ඔවුහු .නිවෙස් අතර සොයා නුඹලා) වචනාශ කර (එය සිදු කරනු ලබන .දැමුවෝය .ප්‍රතිඥාවක් විය

فَإِذَا جَاءَ وَعَدُ أُولَاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَنَا أُولِي بَأْسٍ شَدِيدٍ فَجَاسُوا خِلَالَ الدِّيَارِ ۚ وَكَانَ وَعْدًا مَفْعُولًا {5}

පසු ව ඔවුනට එරෙහි ව වාරය නුඹලා වෙත අපි නැවත ලබා දුනිමු . තවද ධනයෙන් හා දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමුතවද . අපි නුඹලා ව පිරිස් බලයෙන් අධික කළෙමු.

ثُمَّ رَدَدْنَا لَكُمُ الْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَاكُمْ بِأَمْوَالٍ وَبَيْنٍ وَجَعَلْنَاكُمْ أَكْثَرَ نَفِيرًا {6}

නුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපතකර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ටයතවද . නුඹලා නපුරක්කර ඇත්නම් එය ද එයටමයඑහෙයින් අවසන් . ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන්ගේකයට පත් කිරීමටත් ඔවුන් එහි මුල් වරට පිවිසුණාක් මෙන් මස්පිදයට පිවිසීමටත් ඔවුහු උදම් වූ දැ දැඩි ලෙස විනාශ කර දැමීමටත් අපි) ඔවුන් ව එව්වෙමු.)

إِنْ أَحْسَنْتُمْ أَحْسَنْتُمْ لِأَنْفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ لِيَسُوءُوا وُجُوهَكُمْ وَلِيَدْخُلُوا الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيَنَّبَرُوا مَا عَلَوُا تَنْبِيرًا {7}

නුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව පෙන්විය හැකතවද . නුඹලා නැවත (පාපයට) හැරුණේ නම් අපි ද (දඩුවමට) හැරෙන්නෙමු . තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නිරය .සිර ගෙයක් බවට අපි පත් කළෙමු

عَسَىٰ رَبُّكُمْ أَنْ يَرْحَمَكُمْ ۚ وَإِنْ عُذْتُمْ عُدْنَا ۚ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا {8}

9,10. පාරිශුද්ධ අල් කුර්ආනයේ වැදගත්කම

නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දැ වෙනට මග පෙන්වයිතවද යහකම් කරන්නා වූ . දේව විශ්වාසවන්තයින් වනාහි, සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට ශුභාරංචි දන්වයි .

إِنَّ هَذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا {9}

තවද නියත වශයෙන්ම මතුලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කළෙමු.

وَأَنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ
أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا {10}

11. මිනිස් ස්වභාවය.

තවද යහපත පිළිබඳ මිනිසා පතනවාක් මෙන් අයහපත පිළිබඳව ද ඔහු පතයිතවද මිනිසා ඉක්මන් . සුළු විය

وَيَدْعُ الْإِنْسَانَ بِالشَّرِّ دُعَاءَهُ
بِالْخَيْرِ ۗ وَكَانَ الْإِنْسَانُ
عَجُولًا {11}

12-17. විශ්වයේ විද්‍යාමාන ව පවතින අල්ලාහ්ගේ සංඥා.

රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමුඑවිට අපි . රාත්‍රියේ සංඥාව අඳුරු කොට දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමුඑය නුඹලා . නුඹලාගේ පරමාධිපතීගෙන් වූ භාග්‍යාය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා තවද සියලු දෑ . දැන ගනු පිණිසත්ය අපි විස්තරාත්මකව පැහැදිලි කළෙමු

وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَاتٍ ۗ
فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ
النَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُوا فَضْلًا مِّنْ
رَّبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ
وَالْحِسَابَ ۗ وَكُلُّ شَيْءٍ فَصَلْنَاهُ
تَفْصِيلًا {12}

සෑම මිනිසකුටම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැඳ තැබුවෙමු තවද මළවුන් . කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේකනය අපි ඔහුට හෙළි කරන්නෙමුඔහු එය විවෘත කරනු . ලැබුවක් ලෙස දකිනු ඇත

وَكُلِّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ
ۗ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا
يَلْقَاهُ مَنْشُورًا {13}

නුඹේ ක්‍රියා ලේකනය නුඹ කියවනු . අද දින නුඹට එරෙහිව පිහිටන . විනිශ්චය නුඹට ප්‍රමාණවත්ය

اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ
عَلَيْكَ حَسِيبًا {14}

කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනිතවද කවරෙකු . නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේඔහුට එරෙහිවයතවද බ . ර

مَنْ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ
ۗ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۗ
وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا

උසුලන්නෙකු වෙනත්
කෙනෙකුගේ බර නොඋසුලයි .
තවද අපි ධර්ම දූතයකු එවන තෙක්
දඬුවම් (කිසිදු සමාජයකට)
.කරන්නන් ලෙස නොසිටියෙමු

كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ
رَسُولًا {15}

තවද යම් ගම්මානයක් අපි විනාශ
කිරීමට සිතූ විට එහි ආඩම්බර)
භුක්ති විඳිමින් සිටින්නන් (කමින්
එවිට ඔවුහු .හට අණ කරන්නෙමු
පාපකම් කරන්නෝයඑහෙයින් ඒ .
ප්‍රකාශය නියම (දඬුවමේ) වෙත
එවිට අපි එය කඩා බිඳ දමා .වෙයි
සුණු විසුණු කළෙමු.

وَإِذَا أَرَدْنَا أَنْ نُهْلِكَ قَرْيَةً أَمَرْنَا
مُتْرَفِيهَا فَفَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا
الْقَوْلُ فَدَمَّرْنَاَهَا تَدْمِيرًا {16}

අපි නූත්ගෙන් පසුව පරම්පරාවන්
කොපමණක් විනාශ කළෙමු දතම ?
ගැත්තන්ගේ පාපකම් පිළිබඳව
නුඹගේ පරමාධිපති අභිඥාන
වන්තයකු ලෙසින් හා නිරීක්ෂක
ලෙසින් ප්‍රමාණවත් විය .

وَكَمْ أَهْلَكْنَا مِنَ الْقُرُونِ مِنْ بَعْدِ
نُوحٍ ۖ وَكَفَىٰ لِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِ
خَبِيرًا بَصِيرًا {17}

18. මෙලොව ජීවිතය අපේක්ෂා කරන්නන් සඳහා වූ ප්‍රතිවිපාක.

කවරෙකු මෙලොව පතන්නේ ද අපි
ප්‍රිය කරන අයට අපගේ අභිමතය
පරිදි එහි ඔහුට ඉක්මන් කර
දෙන්නෙමුපසු . ව නිරය ඔහුට
නියම කරන්නෙමුඔහු එහි .
අවමානයට ලක් වූ අභාග්‍ය
සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු
.ඇත

مَنْ كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَلْنَا لَهُ
فِيهَا مَا نَشَاءُ لِمَنْ نُرِيدُ ثُمَّ جَعَلْنَا
لَهُ جَهَنَّمَ يَصْلَاهَا مَذْمُومًا
مَذْحُورًا {18}

19. මතු ලොව ජීවිතය අපේක්ෂා කළවුන් සඳහා වූ ප්‍රතිඵල.

කවරෙකු මතු ලොව අපේක්ෂා
කොට දේව විශ්වාසවන්තයකු ව
සිට ඒ වෙනුවෙන් එහි මහත්
පරිශ්‍රමයකින් වෙහෙසෙන්නේ ද
එවිට ඔවුන්ගේ පරිශ්‍රමය
කෘතඥතාවට ලක් වූවෝ ඔවුහුමය .

وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا
وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ
مَشْكُورًا {19}

20-22. අල්ලාහ් තම ගැත්තන් සඳහා ක්‍රියාත්මක කර ඇති පිළිවෙත.

ඔවුන් හා මොවුන් සියල්ලටම
නුඹගේ පරමාධිපති(වන අප)ගේ

كَلَّا نُمَدُّ هُوَآءًا وَهَؤُلَاءِ مِنْ عَطَاءِ

අනුග්‍රහයෙන් අපි පිරිනැමුවෙමු .
 නුඹගේ පරමාධිපතීගේ අනුග්‍රහය
 .වළක්වනු ලබන්නක් නොවීය

رَبِّكَ ۚ وَمَا كَانَ عَطَاءُ رَبِّكَ
 حَظُورًا {20}

ඔවුන්ගෙන් ඇතැමෙකු ව
 ඇතැමෙකුට වඩා අපි උසස් කළේ
 කෙසේ දැයි නුඹ අධීක්ෂණයෙන්
 යුතු ව බලනු. තවද මතු ලොව
 තරාතිරම වලින් අති මහත්ය .
 එමෙන්ම මහිමයට පත් කිරීමෙන් ද
 .අති මහත්ය

انظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى
 بَعْضٍ ۚ وَلَلْآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ
 وَأَكْبَرُ تَفْضِيلًا {21}

23-41. අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම හා දෙමාපියන් ඥාතීන් සමග සම්බන්ධ කරුණු හා වෙනත් දෑ.

නුඹලා ඔහුට පමණක් මිස වෙනත්
 කිසිවකුටගැතිකම් නොකළ යුතු (
 බවටත් දෙමාපියන්ට උපකාර කළ
 යුතු බවටත් නුඹගේ පරමාධිපති
 නියම කළේය නුඹ .ළඟ ඔවුන්
 දෙදෙනාගෙන් එක් අයකු හෝ
 දෙදෙනාම හෝ මහලු වියට පත්
 වූයේ නම් ඔවුන් දෙදෙනාට උග් (වී)
 නොමනා) යැයිවචනයෙන් (
 තවද ඔවුන් දෙදෙනා .නොපවසනු
 සමග පිළිකුල් අයුරින් කටයුතු
 නොකරනු.? ඔවුන් දෙදෙනා සමග
 ගෞරවනීය වදනින් අමතනු.

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا يَٰٓأَيُّهَا
 وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۖ إِنَّمَا يُبَلِّغَنَّ
 عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا
 فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا
 وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا {23}

කරුණාවෙන් යුත් මාදු පියාපත්
 ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු .
 ! තවද මාගේ පරමාධිපතියාණනි
 ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ
 හදාවඩා ගත්තාක් මෙන් ඔවුන්
 දෙදෙනාට ද කරුණා කරනු මැනව

وَاحْفَظْ لَهُمَا جَنَاحَ الذَّلٰلِ مِنَ
 الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا
 رَبَّيَانِي صَغِيرًا {24}

නුඹලාගේ පරමාධිපති නුඹලාගේ
 සිත් තුළ ඇති දෑ මැනවින් දන්නාය .
 නුඹලා දැහැමියන් වන්නේ නම්
 පසුතැවිලි වී) නියත වශයෙන්ම ඔහු
 නැඹුරුවන්නන්හට අති (ඔහු වෙත
 ක්ෂමාශීලී විය.

رَبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ ۚ
 إِن تَكُونُوا صَالِحِينَ فَإِنَّهُ كَانَ
 لِلَّٰئِ وَابِينَ غَفُورًا {25}

සම්පූර්ණ ආකාරයට ඔහුගේ උරුමය
 නුඹ දෙනුකවද දුගියාට හා මගියාට .
 තවද නුඹලා නාස්තිකාර .ද දෙනු
 .ලෙසින් අපතේ නොයවනු

وَأْتِذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ
 وَابْنَ السَّبِيلِ وَلَا تَبْذُرْ
 تَبْذِيرًا {26}

නියත වශයෙන්ම නාස්තිකාරයින්
 ඡෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ .
 තවද ඡෙයිතාන් තම පරමාධිපතිට
 .මහා ගුණමකුවකු විය

إِنَّ الْمُبَدِّرِينَ كَانُوا إِخْوَانَ
 الشَّيَاطِينِ ۗ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ
 كَفُورًا {27}

නුඹගේ පරමාධිපතිගෙන් නුඹ
 බලාපොරොත්තු වන දයාලුභාවය
 අපේක්ෂාවෙන් ඔවුන්ගෙන් නුඹ
 වැළකෙන්නෙහි නම් එවිට නුඹ
 ඔවුනට පහසු වදනින් අමතනු.

وَأَمَّا تُعْرِضَنَّ عَنْهُمْ ابْتِغَاءَ رَحْمَةٍ
 مِنْ رَبِّكَ تَرْجُوهَا فَقُلْ لَهُمْ قَوْلًا
 مَيْسُورًا {28}

තවද නුඹ නුඹගේ අත නුඹගේ
 ගෙල වෙත විලංගු දමනු ලබන්නක්
 බවට පත් නොකරනුතවද . (නාස්ති
 කරයෙකු මෙන්) සම්පූර්ණ විවෘත
 කිරීමකින් නුඹ එය විවෘත
 නොකරනුකිසිවක්) එවිට නුඹ .
 නොමැති වනිරාවරණය වූ දොස් (
 නගනු ලබන්නකු බවට පත් වනු
 .ඇත

وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ
 وَلَا تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ
 مَلُومًا مَحْسُورًا {29}

නියත වශයෙන්ම නුඹගේ
 පරමාධිපති ඔහු කැමැති අයට
 පෝෂණය විස්තීරණ කර දෙයි .
 එමෙන්ම ඔහු සීමා ද කරයිනියත .
 වශයෙන්ම ඔහු තම ගැත්තන්
 පිළිබඳ මනා ඥානය ඇති සර්ව
 .නිරීක්ෂක විය

إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ
 وَيَقْدِرُ ۗ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا
 بَصِيرًا {30}

දිළිඳුකමට බිය වී නුඹලාගේ
 දරුවන් නුඹලා මරා නොදමනු .
 ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය
 නියත .ලබා දෙනුයේ අපය
 වශයෙන්ම ඔවුන් ව මරා දැමීම
 මහත් පවක් විය.

وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةً
 إِمْلَاقٍ ۗ نَحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۗ
 إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا
 كَبِيرًا {31}

තවද නුඹලා කාම අපචාරයට ළං
නොවනුනියත වශයෙන්ම එය .
තවද එය .අශික්ෂිත කරුණකි
.මාර්ගයෙන් නපුරු ද විය

අල්ලාහ් තහනම් කළ ආත්මයක්
යුක්තියකින් තොර ව නුඹලා
සාතනය නොකරනුතවද කවරෙකු .
අපරාධ කරනු ලැබුවකු ලෙසින්
සාතනය කරනු ලැබුවේ ද ඔහුගේ
භාරකරුට සැබැවින්ම අපි බලයක්
නමුත් ඔහු සාතනය .පැවරුවෙමු
සම්බන්ධයෙන් සීමාව ඉක්මවා
නොයා යුතුයනියත වශයෙන්ම .
.ඔහු උදව් කරනු ලබන්නෙකි

තවද අනාථයාගේ වස්තුවට ඔහු
වැඩිවියට පත් වන තෙක් වඩාත්
යහපත් වනුයේ කුමක් ද එවැනි
දෙයකින් හැර නුඹලා සමීප
නොවනුතවද නුඹලා ගිවිසුම .
නියත වශයෙන්ම .පූර්ණවත් කරනු
.ගිවිසුම විමසනු ලබන්නක් විය

තවද නුඹලා මනින විට මිණුම
සම්පූර්ණ කරනුතවද නිවැ .රදි
තුලාවකින් නුඹලා කිරනුඑය .
තවද අවාසානයේ ද වඩාත් .උතුම්ය
.අලංකාරය

නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක්
නොමැත්තේ ද එවන් දැ මත නුඹ
රැඳී නොසිටිනුනියත වශයෙන්ම .
ග්‍රවණය බැල්ම හා සිත යන ඒවා
සියල්ල ඒ පිළිබඳ ව විමසනු
ලබන්නක් විය.

මහපොළොවේ උඩඟුවෙන් ගමන්
නොකරනුනියත වශයෙන්ම නුඹට .
මහපොළොව භාරා ගමන් කළ
තවද කළුවලට .නොහැක්කේමය
උසින් ළං වියනොහැක්කේමය.

وَلَا تَقْرَبُوا الرِّئَا ۖ إِنَّهُ كَانَ
فَاحِشَةً وَسَاءَ سَبِيلًا {32}

وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ
إِلَّا بِالْحَقِّ ۖ وَمَنْ قُتِلَ مَظْلُومًا
فَقَدْ جَعَلْنَا لَوَلِيِّهِ سُلْطَانًا فَلَا
يُسْرِفُ فِي الْقَتْلِ ۖ إِنَّهُ كَانَ
مَنْصُورًا {33}

وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي
هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۖ
وَأَوْفُوا بِالْعَهْدِ ۖ إِنَّ الْعَهْدَ كَانَ
مَسْئُولًا {34}

وَأَوْفُوا الْكَيْلَ إِذَا كِلْتُمْ وَزَنُوا
بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ ۖ ذَلِكَ
خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا {35}

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۖ
إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ
أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا {36}

وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ
لَنْ تَخْرِقَ الْأَرْضَ وَلَنْ تَبْلُغَ
الْجِبَالَ طُولًا {37}

මේ සියල්ල එහි නපුර නුඹේ ,
 පරමාධිපති වෙත පිළිකුල් සහගත
 .විය

මෙය ප්‍රඥාවෙන් යුතු ව නුඹගේ
 පරමාධිපති නුඹ වෙත දන්වා සිටි
 දැයිනිතවද නුඹ අල්ලාහ් සම .ග
 වෙනත් දෙවියකු පත් නොකරනු .
 එවිට නුඹ දොස් නගනු ලැබ
 අහිමි කර ගත් අයකු සේ (සියල්ල)
 .නිරයට හෙළනු ලබනු ඇත

නුඹලාගේ පරමාධිපති නුඹලාට
 සිරිමි දරුවන් තෝරා දී ඔහු
 මලක්වරුන් අතුරින් ගැහැනුන්
 ගත්තේ දනියත වශයෙන්ම ?
 නුඹලා අතිමහත්(භයානක)
 ප්‍රකාශයක් පවසන්නෙහුය.

ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම
 කුර්ආනයේ සැබැවින්ම අපි හරව
 හරවා පැහැදිලි කළෙමු නමුත් එය .
 (කෝපයෙන්) පලා යෑම මිස වෙන
 කිසිවක් ඔවුන්ට වැඩි නොකළේය .

42-44. අල්ලාහ් හැර වෙනත් දෙවියකු සිටි ද?

ඔවුන් පවසන අයුරින් ඔහු සමග
 වෙනත් දෙවියකු වී නම් එවිට අර්ෂ්
 හිමිපාණන් වෙත ඔවුන් මග
 සොයන්නට තිබුණි යැයි නුඹ
 පවසනු.

ඔහු සුවිශුද්ධය ඔවුන් පවසන .
 දැයින් අතිමහත් උත්තරීතර
 .භාවයෙන් ඔහු උසස් විය

අහස් හත හා මහපොළොව ද
 ඒවායෙහි සිටින දෑ ද ඔහුව සුවිශුද්ධ
 කරයිකිසිවක් හෝ ඔහුගේ (ඒ) .
 ප්‍රශංසාව තුළින් ඔහුව සුවිශුද්ධ
 නමුත් ඔවුන් .කරනු මිස නැත
 සුවිශුද්ධ කරන අයුරු නුඹලා වටහා
 නියත වශයෙන්ම .නොගන්නෙහුය

كُلُّ ذَلِكَ كَانَ سَيِّئُهُ عِنْدَ رَبِّكَ
 مَكْرُوهًا {38}

ذَلِكَ مِمَّا أَوْحَىٰ إِلَيْكَ رَبُّكَ مِنَ
 الْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَهًا
 آخَرَ فَتُلْقَىٰ فِي جَهَنَّمَ مَلُومًا
 مَدْحُورًا {39}

أَفَأَصْفَاكُمْ رَبُّكُم بِالْبَنِينَ وَاتَّخَذَ
 مِنَ الْمَلَائِكَةِ إِنَاثًا ۗ إِنَّكُمْ
 لَتَقُولُونَ قَوْلًا عَظِيمًا {40}

وَلَقَدْ صَرَّفْنَا فِي هَذَا الْقُرْآنِ
 لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا
 نُفُورًا {41}

قُلْ لَوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ
 إِذًا لَابْتَغَوْا إِلَىٰ ذِي الْعَرْشِ
 سَبِيلًا {42}

سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا
 كَبِيرًا {43}

تَسْبُحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ
 وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۗ وَإِنْ مِنْ
 شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَكِنْ لَا
 تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُ كَانَ

45-48. දේව ආදේශකයින් අල් කුර්ආනය සමග කටයුතු කළ ආකාරය සහ යහමහ ලැබිය හැකි මාර්ග වලට බාධක හෙළීම.

නුඹ අල් කුර්ආනය පාරායනය කරන විට නුඹ අතර හා මතු ලොව විශ්වාස නොකරන්නන් අතර ආවරණය කරනු ලබන තීරයක් ඇති කළෙමු.

وَإِذَا قَرَأْتَ الْقُرْآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ حِجَابًا مَسْتُورًا {45}

තවද ඔවුන් එය වටහා නොගන්නා අයුරින් ඔවුන්ගේ හදවත් මත අපි වහන්තරාවක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරිබව ද ඇති කළෙමු . අල්කුර්ආනයේ නුඹ නුඹේ පරමාධිපති ගැන පමණක් මෙතෙහි ඇත් වී (ඉන්) කළ විට ඔවුන් ඔවුන්ගේ පසුපස ලා හැරී යති.

وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۖ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَىٰ أَدْبَارِهِمْ نُفُورًا {46}

නුඹලා හුනියම් කරනු ලැබූ ‘ මිනිසෙකු මිස අනුගමනය යැයි ‘නොකරන්නෙහුය අපරාධකරුවෝ පවසමින් රහස් සාකච්ඡා වල නිරත වීමත් ඔවුන් නුඹ වෙත සවන් දෙන විට කවර දෙයක් පිළිබඳ ව සවන් දෙන්නේ ද යන්නත් මැනවින් දන්නේ අපය .

مَنْ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰ إِذْ يَقُولُ الظَّالِمُونَ إِنَّا تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَسْحُورًا {47}

ඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පෑවේ කෙසේ දැයි නුඹ අවධානයෙන් බලනුඑවිට ඔවුහු . නොමග වූහඑහෙයින් කිසිදු ම .ගක් ඔවුහු හැකියාව (සොයා ගැනීමට) .නොලබති

انظُرْ كَيْفَ ضَرَبُوا لَكَ الْأَمْثَالَ فَضَلُّوا فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا {48}

49-52. මරණින් පසු නැවත නැගිටුවීම සම්බන්ධයෙන් දේව ආදේශකයින් ප්‍රතික්ෂේප කිරීම.

තවද නියත වශයෙන්ම අපි අස්ථි හා දූවිලි බවට පත් වූ විට නව මැවීමක් ලෙස නැවත නැගිටුවනු ලබන්නන් වෙමු දැයි ඔවුහු විමසුවෝය .

وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا {49}

නුඹලා ගලක් හෝ යකඩයක් හෝ

قُلْ كُونُوا حِجَارَةً أَوْ

වනු යැයි නුඹ පවසනු.

حَدِيدًا {50}

නැතහොත් නුඹගේ සිත් තුළ විශාල
ලෙස මවා ගන්නා දැයින් වූ
මැවීමක් හෝ වනු එවිට අපව .
නැවත ගෙන එනුයේ කවුරුන්දැයි
නුඹලා .ඔවුහු විමසති ව මුල් වරට
මැවූ අය වේ යැයි නුඹ පවසනු .
එවිට නුඹ වෙත ඔවුන්ගේ හිස්
සොලවා එය කවදා දැයි විමසා
එය සමීපයෙන් විය හැකැයි .සිටිති
.නුඹ පවසනු

أَوْ خَلْقًا مِمَّا يَكْبُرُ فِي صُدُورِكُمْ
فَسَيَقُولُونَ مَنْ يُعِيدُنَا ۖ قُلِ
الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ ۗ
فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ
وَيَقُولُونَ مَتَى هُوَ ۖ قُلْ عَسَى أَنْ
يَكُونَ قَرِيبًا {51}

ඔහු නුඹලා ව කැඳවන දින නුඹලා
ඔහුගේ ප්‍රශංසාව තුළින් ප්‍රතිචාර
දක්වනු ඇතත්වද ස්වල්ප කාලයක් .
නුඹලා රැඳී (මෙලොවෙහි) මිස
.නොසිටි බව නුඹලා සිතනු ඇත

يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِ
وَتَظُنُّونَ إِن لَّبِئْتُمْ إِلَّا
قَلِيلًا {52}

53-55. ෂෙයිතාන් සතුරෙකුය. අල්ලාහ්ගේ පරිපාලනය විශාලය.

තවද වඩාත් අලංකාර වනුයේ
කුමක් ද එය පවසන්නැයි මාගේ
ගැත්තන්හට නුඹ පවසනු .නියත
වශයෙන්ම ෂෙයිතාන් ඔවුන් අතර
බෙදුම් ඇති කරයි .නියත
වශයෙන්ම ෂෙයිතාන් මිනිසාට
ප්‍රකට සතුරකු විය.

وَقُلْ لِعِبَادِي يَقُولُوا الَّتِي هِيَ
أَحْسَنُ ۗ إِنَّ الشَّيْطَانَ يَنْزِعُ
بَيْنَهُمْ ۗ إِنَّ الشَّيْطَانَ كَانَ
لِلْإِنْسَانِ عَدُوًّا مُّبِينًا {53}

නුඹලා පිළිබඳ මැනවින් දන්නා
නුඹලාගේ පරමාධිපතියායඔහු .
අභිමත කරන්නේ නම් නුඹලාට
නැතහොත් .කරුණාව දක්වනු ඇත
ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට
තවද ඔවුන් .ඔහු දඬුවම් කරනු ඇත
වෙත භාරකරුවකු ලෙස අපි නුඹ ව
නොඑව්වෙමු.

رَبُّكُمْ أَعْلَمُ بِكُمْ ۗ إِنَّ يَشَأْ
يَرْحَمَكُمُ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ ۗ
وَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ
وَكَيْلًا {54}

අහස්හි හා මහපොළොවේ සිටින
අය පිළිබඳ ව මැනවින් දන්නා
නුඹගේ පරමාධිපතිය .
නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා
ඇතැමෙකු ව සැබැවින්ම අපි උසස්

وَرَبُّكَ أَعْلَمُ بِمَنْ فِي السَّمَاوَاتِ
وَالْأَرْضِ ۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ
النَّبِيِّينَ عَلَىٰ بَعْضٍ ۗ وَآتَيْنَا دَاوُودَ

කළෙමුනවද අපි දාවුද් . (නබි)ට
සබුර්)ගුන්ඵය.පිරිනැමුවෙමු (

{55} زُبُورًا

56-60. දේව ආදේශකයින්ගේ ව්‍යාජ ප්‍රතිපත්තීන් වලට පිළිතුරක්.

ඔහු හැර නුඹලා විශ්වාස කරමින්
සිටි අයව අයැදිනු. නමුත්
නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට
හෝ හැරවීමට (එය වෙනතකට)
.හෝ ඔවුහු බලය නොදරති

قُلْ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِهِ
فَلَا يَمْلِكُونَ كَشَفِ الضَّرِّ عَنْكُمْ
وَلَا تَحْوِيلًا {56}

ඔවුන් අයැද සිටින්නන් වන ඔවුහු
ඔවුන්ගෙන් කවරෙකු හෝ වේවා
ඔවුන්ගේ පරමාධිපති වෙත වඩා
සමීප විය හැකි මං සොයතිනවද .
ඔහුගේ කරුණාව බලාපොරොත්තු
තවද ඔහුගේ දඬුවමට .වෙති
එකිනෙකා බිය වෙතිනියත .
වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ
දඬුවමටත් ප්‍රවේශම් විය යුත්තකි.

أُولَئِكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ
رَبِّهِمُ الْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ
رَحْمَتَهُ وَيَخَافُونَ عَذَابَهُ ۗ إِنَّ
عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا {57}

කිසිදු ගම්මානයක් මළවුන්
කෙරෙන් නැගිටුවනු ලබන දිනට
පෙර එය අපි විනාශ කරන්නන්
ලෙස හෝ එයට දැඩි දඬුවමකින්
දඬුවම් කරන්නන් ලෙස මිස අපි
නොසිටියෙමුඑය දේව ගුන්ඵයේ .
සටහන් කරනු ලබන්නක් විය.

وَإِنْ مِنْ قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا
قَبْلَ يَوْمِ الْفِيَامَةِ ۗ أَوْ مُعَذِّبُوهَا
عَذَابًا شَدِيدًا ۗ كَانَ ذَٰلِكَ فِي
الْكِتَابِ مَسْطُورًا {58}

අප සංඥාවන් එවන විට පෙර
සිටියවුන් ඒවා බොරු කිරීම මිස
වෙනත් කිසිවක් අප ව වැළැක්වූයේ
නැතනවද අපි සමුද් ජනයාට ඔටු .
දෙන පැහැදිලි සංඥාවක් ලෙස
එවිට ඔවුහු .පිරිනැමුවෙමු උඟට
අපරාධ කළෝයබිය වැද්දීමට මිස .
.අපි සංඥාවන් නොඑවන්නෙමු

وَمَا مَنَعَنَا أَنْ نُرْسِلَ بِالْآيَاتِ إِلَّا
أَنْ كَذَّبَ بِهَا الْأَوَّلُونَ ۗ وَآتَيْنَا
ثَمُودَ النَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا بِهَا ۗ
وَمَا نُرْسِلُ بِالْآيَاتِ إِلَّا
تَحْوِيلًا {59}

නියත වශයෙන්ම නුඹගේ
පරමාධිපති ජනයා වට කර ගෙන
සිටින බව නුඹට අපි පැවසූ
අවස්ථාව සිහිපත් කරනුනුඹට අප .
පෙන් වූ සිහිනය ද කුර්ආනයේ
සඳහන් ශාප කරන ලද ගස ද

وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ
بِالنَّاسِ ۗ وَمَا جَعَلْنَا الرُّؤْيَا الَّتِي
أَرَيْنَاكَ إِلَّا فِتْنَةً لِلنَّاسِ وَالشَّجَرَةَ

ජනයාට පරීක්ෂණයක් ලෙස මිස තවද අපි .අපි ඇති නොකළෙමු ඔවුන් බිය ගන්වන්නෙමුමහන් සේ . සීමාව ඉක්මවා යෑම මිස වෙනකක් ඔවුනට එය වර්ධනය නොකරනු .ඇත

الْمَلْعُونَةَ فِي الْقُرْآنِ ۖ وَخَوْفُهُمْ
فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَانًا
{60} كَبِيرًا

61-65. ආදම් (අලයිහිස් සලාම්) තුමාගේ මැවීම සහ එහි කතා වස්තුව

නුඹලා ආදම්ට සුජුද් කරනු යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු එවිට ඉබ්ලිස් හැර . නුඹ .සුජුද් කලෝය (සෙසු අය) මැටියෙන් මැවූ අයට මම සුජුද් කළ .විමසුවේය (ඉබ්ලිස්)යුතු දැයි ඔහු

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ
فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ
لِمَنْ خَلَقْتُ طِينًا {61}

මට වඩා නුඹ ගරු කළ ඔහු ගැන නුඹ කුමක් පවසන්නෙහු ද ? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් නුඹ මා ප්‍රමාද කරන්නේ නම් ස්වල්ප දෙනෙකු ව හැර ඔහුගේ පරපුර මම (යහමගින්) ලිස්සායෑමට සලස්වමි යැයි ඔහු පැවසුවේය.

قَالَ أَرَأَيْتَكَ هَذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ
لَئِنِ أَخَّرْتَنِي إِلَى يَوْمِ الْقِيَامَةِ
لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إِلَّا
قَلِيلًا {62}

නුඹ යනුඹවුන් අතුරින් නුඹ . ව කවරෙකු අනුගමනය කළේ ද නියත වශයෙන්ම ප්‍රතිවිපාකයක් වශයෙන් පූර්ණ ව දෙනු ලබන නුඹලාගේ කුලිය නිරය වේ යැයි ඔහු.පැවසුවේය (අල්ලාහ්)

قَالَ أَذْهَبَ فَمَنْ تَبِعَكَ مِنْهُمْ فَإِنَّ
جَهَنَّمَ جَزَاءُكُمْ جَزَاءً
مَوْفُورًا {63}

ඔවුන් අතුරින් නුඹේ හඬින් නුඹට හැකියාව ඇත්තන් පොලඹවා ගනු . ඔවුනට එරෙහි ව නුඹගේ අශ්වාරෝහකයින් හා නුඹගේ පාබල සේනාව විධිමත් කර ගනු . වස්තුවෙහි හා දරුවන්හි නුඹ තවද නුඹ .ඔවුනට හවුල් වනු ඡෙයිතාන් .ඔවුනට ප්‍රතිඥා දෙනු ඔවුනට රැවටීම මිස වෙනත් කිසිවක් පොරොන්දු නොදෙයි.

وَاسْتَفْرَزَ مَنْ اسْتِطَعَتْ مِنْهُمْ
بِصَوْتِكَ وَأَجْلِبُ عَلَيْهِمْ بِخِيلِكَ
وَرَجْلِكَ وَشَارِكُهُمْ فِي الْأَمْوَالِ
وَالْأَوْلَادِ وَعَدَّهُمْ ۖ وَمَا يَعِدُهُمْ
الشَّيْطَانُ إِلَّا غُرُورًا {64}

නියත වශයෙන්ම මාගේ ගැත්තන්ටඔවුනට එරෙහි , ව නුඹට

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ

කිසිදු බලයක් නොමැතතවද .
 භාරකරු වශයෙන් නුඹගේ
 .පරමාධිපති ප්‍රමාණවත්ය

سُلْطَانٌ ۖ وَكَفَىٰ بِرَبِّكَ
 وَكَيْلًا {65}

66-70. අල්ලාහ්ගේ ආශිර්වාදය සහ දේව ආදේශකයින් හෙළා දැකීම.

නුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම
 පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි
 නැව යාත්‍රා කරවනුයේ නුඹලාගේ
 පරමාධිපතියනියත වශයෙන්ම .
 ඔහුනුඹලාට මහා කාරුණික විය.

رَبُّكُمُ الَّذِي يُرِيكُمُ الْفُلْكَ
 فِي الْبَحْرِ لِتَبْتَغُوا مِنْ فَضْلِهِ ۗ إِنَّهُ
 كَانَ بِكُمْ رَحِيمًا {66}

නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ
 කල්හි ඔහු හැර නුඹලා ඇරයුම්
 කරන අය අතුරුදන් වී යනු ඇත .
 ඔහු නුඹලා ව මුදවා ගොඩබිම වෙත
 ගෙන ආ විට නුඹලා
 පිටුපාත්තෙහුයතවද මිනිසා මහා .
 .ගුණමකුවකු විය

وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ
 مَنْ تَدْعُونَ إِلَّا إِلَاهُ ۗ فَلَمَّا
 نَجَّأَكُم إِلَى الْبَرِّ أَعْرَضْتُمْ ۗ وَكَانَ
 الْإِنْسَانُ كَفُورًا {67}

ඔහු නුඹලා ව පොළොවේ පැත්තක
 ගිල්වීමෙන් හෝ නුඹලා වෙත සුළි
 සුළඟක් යැවීමෙන් හෝ නුඹලා
 නිර්භීය ව සිටින්නෙහු දපසු ? ව
 නුඹලා වෙනුවෙන් කිසිදු
 භාරකරුවකු නුඹලා නොදකිනු
 ඇත.

أَفَأَمِنْتُمْ أَنْ يُخْسِفَ بِكُمْ جَانِبَ
 الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ
 لَا تَجِدُوا لَكُمْ وَكَيْلًا {68}

එසේ නැතහොත් නුඹලා ව එහි
 නැවත වාරයක් ගන්වා නුඹලා
 වෙත වණ්ඩමාරුතයක් එවා නුඹලා
 ප්‍රතික්ෂේප කළ හේතුවෙන් නුඹලා
 ව ගිල්වීම පිළිබඳ නුඹලා නිර්භීය ව
 සිටින්නෙහු දපසු ? ව නුඹලා
 වෙනුවෙන් අපගෙන් ඒ ගැන
 විමසන්නට කිසිදු ලුහුබදින්නෙකු
 නුඹලා නොදකිනු ඇත.

أَمْ أَمِنْتُمْ أَنْ يُعِيدَكُمْ فِيهِ تَارَةً
 أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِنَ
 الرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ۗ
 ثُمَّ لَا تَجِدُوا لَكُمْ عَلَيْنَا بِهِ
 تَبِيْعًا {69}

තවද සැබැවින්ම අපි ආදම්ගේ
 දරුවන්ට ගරු කළෙමු .
 ගොඩබිමෙහි හා මුහුදෙහිඅපි ඔවුන්
 ඉසිලීමුතවද යහපත් දැයිත් අපි .
 තවද .ඔවුන්ට පෝෂණය කළෙමු
 අප මැව්වා වූ දැයිත් බොහෝ දැට

وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي
 الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ
 الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَىٰ كَثِيرٍ

වඩා අපි ඔවුන් මනිමයට පත්
.කරමින් උසස් කළෙමු

مَنْ خَلَقْنَا تَفْضِيلًا {70}

71, 72. මළවුන් නැගිටුවනු ලබන දිනයේ දර්ශන.

සෑම ජන සමූහයක්ම ඔවුන්ගේ
මෙහෙයුම්කරු සමග අපි අමතන
දිනකවරෙකුට තම දකුණතෙහි ,
තම වාර්තා පොත දෙනු ලැබුවේ ද
එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත
කියවතිකිතු වක් තරම් හෝ ඔවුහු .
.අපරාධ කරනු නොලබති

يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمامِهِمْ ۖ
فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُولَئِكَ
يَقْرَأُونَ كِتَابَهُمْ وَلَا يُظْمَئُونَ
فِتْيَالًا {71}

තවද කවරෙකු මෙ හි(ලොවෙ)(යහ
මහ නොදැක) අන්ධයකු වූයේ ද
ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ .
තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද
.වේ

وَمَنْ كَانَ فِي هَذِهِ أَعْمَى فَهُوَ فِي
الْآخِرَةِ أَعْمَى وَأَضَلُّ
سَبِيلًا {72}

73-77. නබි තුමාණන් නැවත පැමිණෙන විට එතුමාණන්ට කලහකම් කිරීම
සඳහා දේව ආදේශකයින් කළ උත්සාහයන්

නුඹ වෙත අපි දන්වා සිටි දැයින්
නුඹ අප වෙත ඒ හැර වෙනත්
දෙයක් ගොතා පවසනු පිණිස ඔවුහු
නුඹ ව අර්බුදයට පත් කිරීමට තැත්
කළේ නම් එවිට නුඹ ව මිතුරෙකු
සේ ඔවුන් ගනු ඇත.

وَإِنْ كَادُوا لَيَفْتِنُونَكَ عَنِ الَّذِي
أَوْحَيْنَا إِلَيْكَ لِتَفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ
ۖ وَإِذَا لَا تَأْتِيكَ خَلِيلًا {73}

තවද අපි නුඹ ව ස්ථාවර නොකළේ
නම් සැබැවින්ම නුඹ අල්ප
දෙයකින් හෝ ඔවුන් වෙත
නැඹුරුවන්නට තිබුණි.

وَلَوْلَا أَنْ تَبَتْنَاكَ لَقَدْ كِدْتِ
تَرَكَّنَ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا {74}

එවිට අපි ජීවිතයේ (මෙලොව)
දෙගුණයක් ද මරණයේ දී
අපි නුඹට (දඩුවම්) දෙගුණයක් ද
පසු .විඳවන්නට සලස්වමු ව නුඹ
අපට එරෙහි ව කිසිදු උදව්කරුවකු
නොදකිනු ඇත .

إِذَا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ
الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا
نَصِيرًا {75}

නුඹ ව මෙම භූමියෙන් පිටමං කරනු
පිණිස එයින් නුඹ ව පලවා
හරින්නට ඔවුන් තැත් කළ ද, එවිට
ඔවුහු නුඹෙන් පසු ව මද කලක් මිස

وَإِنْ كَادُوا لَيَسْتَفْرِزُونَكَ مِنَ
الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذَا لَا

රැඳී නොසිටිනු ඇත .

{76} يَلْبَثُونَ خِلافَكَ إِلَّا قَلِيلًا

අපගේ රසුල්වරුන් අතුරින් නුඹට පෙර සැබැවින්ම අප එවූ අයගේ පිළිවෙතය තවද අපගේ .(මෙය) පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ .නොදකිනු ඇත

سُنَّةٍ مِّن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُّسُلِنَا ۖ وَلَا تَحِدْ لِسُنَّتِنَا
تَحْوِيلًا {77}

78-85. නබි (සල්ලේලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට කෙරෙන මග පෙන්වීම්.

හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රී අන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත් ව ඉටු කරනු . අලුයම් කාලයේ පාරායනය ද ඉටු (හෙවත් සුබහු සලාතය) නියත වශයෙන්ම අලුයම් .කරනු කාලයේ පාරායනය සාක්ෂි පවසනු .ලබන්නක් විය

أَقِمِ الصَّلَاةَ لِذُلُوكِ الشَّمْسِ إِلَى عَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا {78}

රාත්‍රියෙහි නුඹ වෙත (පැවරුණු) යක් වශයෙන්ම (සලාත)අතිරේක එය(කුර්ආනය පාරායනය කරමින්) තහජ්ජුද් (සලාතය) ඉටු කරනු . නුඹේ පරමාධිපති නුඹ ව මකාම් මහ්මුද් හෙවත් ප්‍රශංසාලා)හි ස්ථානයෙ හි(සැබැවින්ම නුඹ ව නැගිටුවනු ඇත.

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا {79}

මගේ පරමාධිපතියාණනිසත්‍යයේ , පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව ! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව ! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව ! යැයි නුඹ පවසනු .

وَقُلْ رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَّصِيرًا {80}

තවද, සත්‍යය පැමිණියේයඅසත්‍යය . නියත වශයෙන්ම .විනාශ වී ගියේය අසත්‍යය විනාශ වී යන්නක්ම විය .යැයි නුඹ පවසනු

وَقُلْ جَاءَ الْحَقُّ وَرَهَقَ الْبَاطِلُ ۚ إِنَّ الْبَاطِلَ كَانَ رَهُوقًا {81}

දේව විශ්වාසවන්තයින්ට දයාව හා සුවය ඇති දෑ අපි අල්කුර්ආනයෙන්

وَنَزَّلَ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ

පහළ කරන්නෙමුනමුත් .
 අපරාධකරුවන් ව අලාභය මිස
 වෙනත් කිසිවක්ඵය වැඩි (.
 .නොකරනු ඇත

وَرَحْمَةً لِّلْمُؤْمِنِينَ ۗ وَلَا يَزِيدُ
 الظَّالِمِينَ إِلَّا خَسَارًا {82}

තවද මිනිසාට අපි ආශීර්වාද කළ
 විට ඔහු පිටුපා ඔහුගේ ඉළ
 පැත්තෙන් හැරී ගියේයනමුත් .
 ඔහුට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු
 අපේක්ෂාහිංග විය.

وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنْسَانِ أَعْرَضَ
 وَنَأَىٰ بِجَانِبِهِ ۗ وَإِذَا مَسَّهُ الشَّرُّ
 كَانَ يَتُوسَّسًا {83}

සෑම අයෙකුම තම ස්වරූපය අනුව
 කටයුතු කරයිඑහෙයින් .
 මාර්ගයෙන් වඩාත් නිවැරදි අය
 කවුරුන්දැයි නුඹලාගේ පරමාධිපති
 .මැනවින් දන්නාය

قُلْ كُلُّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِ فَرَبُّكُمْ
 أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ
 سَبِيلًا {84}

තවද ඔවුහු රූත් (හෙවත් ප්‍රාණය)
 රූත් .පිළිබඳ නුඹගෙන් විමසති
 මාගේ (පිළිබඳ දැනුම)
 පරමාධිපතිගේ කරුණු අතරිනි .
 දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු
 ලැබ ඇත්තේ ස්වල්පයක් මිස
 නැතැයි නුඹ පවසනු.

وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ ۗ قُلِ
 الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ
 الْعِلْمِ إِلَّا قَلِيلًا {85}

86-89. අල්කුර්ආනයට සමාන දෙයක් ගෙන එන මෙන් දේව
 ආදේශකයින්ට කෙරෙන අභියෝගය.

තවද අපි අභිමත කළේ නම් නුඹ
 වෙත අපි දන්වා සිටි දෑ (නුඹෙන්)
 ඉවත් කරන්නෙමුපසු . ව නුඹ ඒ
 සම්බන්ධයෙන් අපට එරෙහි ව
 කිසිදු භාරකරුවකු නොදකිනු ඇත.

وَلَيْنَ شِئْنَا لَنَدْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا
 إِلَيْكَ ۖ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِ عَلَيْنَا
 وَكِيلًا {86}

නුඹගේ පරමාධිපතිගෙන් වූ
 දයාලුභාවයක් ලෙසින් මිස නැත .
 නියත වශයෙන්ම නුඹ වෙත වූ
 ඔහුගේ භාග්‍යය අතිමහත් විය.

إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۗ إِنَّ فَضْلَهُ
 كَانَ عَلَيْكَ كَبِيرًا {87}

මෙම කුර්ආනය හා සමාන දෙයක්
 ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජීන්
 වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන්
 ඇතැමෙකු ඇතැමෙකුට උරට උර
 සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු

قُلْ لَّيْنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ
 عَلَىٰ أَنْ يَأْتُوا بِمِثْلِ هَذَا الْقُرْآنِ لَا
 يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ

ගෙන එන්නේ නැත .

لِبَعْضٍ ظَهِيرًا {88}

තවද මෙම කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින්ම විවිධ පැතිකඩ) වලින් අපි විස්තර (කළෙමුනමුත් . ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස . පිළිගත්තේ නැත (එය)

وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَى أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا {89}

90-93. දේව ආදේශකයින්ගේ සැක හා කුතුහල සඳහා ඉදිරිපත් කෙරෙන ප්‍රතිචාරය.

තවද මහපොළොවෙන් උල්පතක් අප වෙත නුඹ මතු කර දෙන තෙක් අපි නුඹ ව විශ්වාස නොකරන්නේමය යැයි ඔවුහු පැවසූහ.

وَقَالُوا لَنْ نُؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ الْأَرْضِ يَنْبُوعًا {90}

නැතහොත් ඉඳි හා මිදි වලින් යුත් උයනක් නුඹට තිබේ ඒ අතර ගංගාවන් නුඹ මතු කළ යුතුය.

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِنْ نَخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الْأَنْهَارَ خَالِهَا تَفْجِيرًا {91}

නැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලි වලට කඩා නුඹ බිම හෙළිය යුතුය .නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) .ඉදිරියට නුඹ ගෙන ආ යුතුය

أَوْ تُسْقِطَ السَّمَاءَ كَمَا زَعَمَتْ عَلَيْنَا كِسْفًا أَوْ تَأْتِي بَالِلِهِ وَالْمَلَائِكَةَ قَبِيلًا {92}

නැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබිය යුතුය .නැතහොත් අහසට නුඹ නැග යා යුතුය .අප කියවන ග්‍රන්ථයක් නුඹ අප වෙත පහළ කරන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැලැවින්ම අපි විශ්වාස නොකරන්නෙමුමාගේ පරමාධිපති . මම ධර්ම දූතයකු වූ .සුවිශුද්ධය වෙනත්) මිනිසෙකු විනා මම සිටියෙමිදැයි (ස්වරූපයකින් .නුඹ විමසනු (! නබිවරය)

أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِنْ زُخْرِفٍ أَوْ تَرْقَىٰ فِي السَّمَاءِ وَلَنْ نُؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزَّلَ عَلَيْنَا كِتَابًا نَقْرُوهُ ۗ قُلْ سُبْحَانَ رَبِّيَ هَلْ كُنْتُ إِلَّا بَشَرًا رَسُولًا {93}

94-100. දේව ආදේශකයින්ගේ හිතුවක්කාරකම.

ජනයා වෙත යහ මග පැමිණි විට
 ඔවුහු විශ්වාස කිරීමෙන් ඔවුන් ව
 වැළැක්වූයේ අල්ලාහ් ධර්ම දූතයකු
 වශයෙන් මිනිසෙකු එව්වේදැයි
 විමසීම මිස .නොවීය (වෙනකක්)

وَمَا مَنَّ النَّاسَ أَنْ يُؤْمِنُوا إِذِ
 جَاءَهُمُ الْهُدَىٰ إِلَّا أَنْ قَالُوا أَبْعَثْ
 اللَّهُ بَشَرًا رَسُولًا {94}

මහපොළොවේ තැන්පත් ව
 සැරිසරන මලක්වරුන් වී නම් අපි
 ඔවුන් වෙත අහසින් මලක්වරයකු ම
 රසුල්වරයකු වශයෙන් එවන්නට
 තිබුණි යැයි නුඹ (! නබිවරය)
 .පවසනු

قُلْ لَوْ كَانِ فِي الْأَرْضِ مَلَائِكَةٌ
 يَمْسُونَ مُطْمَئِنِّينَ لَنَزَلْنَا عَلَيْهِمُ
 مِنَ السَّمَاءِ مَلَكًا رَسُولًا {95}

මා අතර හා නුඹලා අතර
 සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ්
 ප්‍රමාණවත්යනියත වශයෙන්ම ඔහු .
 තම ගැත්තන් පිළිබඳ ව
 අභිඥානවන්ත නිරීක්ෂකයා විය
 යැයි නුඹ පවසනු .

قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي
 وَبَيْنَكُمْ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا
 بَصِيرًا {96}

තවද අල්ලාහ් කවරෙකුට යහ මග
 පෙන්වන්නේ ද ඔහු යහ මග
 ලැබුවෙකිනවද ඔහු කවරෙකු .
 නොමග හරින්නේ ද එවිට ඔවුන්
 වෙනුවෙන් ඔහු හැර (අල්ලාහ් වන)
 වෙනත් කිසිවකු භාරකරුවන්
 තවද .වශයෙන් නුඹ නොදකිනු ඇත
 අපි මළවුන් කෙරෙන් නැගිටුවනු
 ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින්
 අත තිබිය දී අන්ධ ගොළු හා බිහිරි
 .ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු
 එය .ඔවුන්ගේ නවාතැන නිරයයි
 නිවීගිය සෑම විටකම අපි ඔවුනට
 දලු ලා ඇවිලෙන ගින්න අධික
 කළෙමු.

وَمَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۚ وَمَنْ
 يُضِلِّ فَلَنْ تَجِدَ لَهُمْ أَوْلِيَاءَ مِنْ
 دُونِهِ ۚ وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلٰى
 وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا ۚ
 مَأْوَاهُمْ جَهَنَّمُ ۚ كُلَّمَا خَبَتْ
 زِدْنَاهُمْ سَعِيرًا {97}

එය සැබවින්ම ඔවුන් අපගේ වදන්
 ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි
 හා දූවිලි බවට පත් වූ විට නියත
 වශයෙන්ම අපි නව මැවීමක් ලෙස
 නැගිටුවනු ලබන්නන් වන්නෙමු
 දැයි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට
 සතු ප්‍රතිවිපාකයයි.

ذٰلِكَ جَزَاؤُهُمْ بِاَنَّهُمْ كَفَرُوْا
 بِآيَاتِنَا وَقَالُوْا اِذَا كُنَّا عِظَامًا
 وَرُفَاتًا اِنَّا لَمَبْعُوْتُوْنَ خَلْقًا
 جَدِيْدًا {98}

අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ දතවද ඔවුනට ?
 .නියමිත කාලයක් ඔහු ඇති කළේය .එහි කිසිදු සැකයක් නැතඑහෙයින් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.

මාගේ පරමාධිපතීගේ ආශීර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට නුඹලා දිළිඳුභාවයට බිය ව කිසිවක්) වියදම් නොකොටනුඹලා (තවද මිනිසා .රඳවා ගන්නෙහුය .මසුරු විය

101-104. මුසා (අලයිහිස් සලාම්) තුමා හා ෆිර්අවුන්.

තවද සැබැවින්ම අපි මුසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු (ඒ ගැන) එහෙයින් .
 .ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ මුසා ! නියත වශයෙන්ම නුඹ හුනියම් කරනු ලැබුවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේය.

මේවා පැහැදිලි සාධක ලෙස අහස් හි හා මහපොළොවේ පරමාධිපතී මිස වෙනත් කිසිවකුපහළ (නොකළ බව සැබැවින්ම නුඹ තවද අහෝ .දන්නෙහිය! ෆිර්අවුන්, නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින්ම මම සිතමි යැයි ඔහු කීවේය.

එවිට මහපොළොවෙන් ඔවුන් ව පන්නා දමන්නට ඔහු (ෆිර්අවුන්) එවිට අපි ඔහු හා ඔහු .සිතුවේය සමග වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු .

أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَ
 السَّمَاوَاتِ وَالْأَرْضَ قَادِرٌ عَلَىٰ أَنْ
 يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلَ لَا
 رَيْبَ فِيهِ فَأَبَى الظَّالِمُونَ إِلَّا
 كُفُورًا {99}

قُلْ لَوْ أَنْتُمْ تَمْلِكُونَ خَزَائِنَ رَحْمَةِ
 رَبِّي إِذًا لَأَمْسَكْتُمْ خَشْيَةَ الْإِنْفَاقِ
 وَكَانَ الْإِنْسَانُ قَتُورًا {100}

وَلَقَدْ آتَيْنَا مُوسَىٰ تِسْعَ آيَاتٍ
 بَيِّنَاتٍ ۖ فَاسْأَلْ بَنِي إِسْرَائِيلَ إِذْ
 جَاءَهُمْ فَقَالَ لَهُ فِرْعَوْنُ إِنِّي
 لَأَظُنُّكَ يَا مُوسَىٰ
 مُسْحُورًا {101}

قَالَ لَقَدْ عَلِمْتُمْ مَا أَنْزَلَ هُوَ لَا إِلَهَ إِلَّا
 رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ بِصَآئِرٍ
 وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَوْنُ
 مُثْبُورًا {102}

فَأَرَادَ أَنْ يَنْتَفِرَهُمْ مِنَ الْأَرْضِ
 فَأَغْرَقْنَاهُ وَمَنْ مَعَهُ
 جَمِيعًا {103}

තවද නුඹලා මෙම භූමියේ වාසය ‘
 අවසාන ප්‍රතිඥාව පැමිණි විට .කරනු
 නුඹලා සියලු දෙනා ව වෙළා)
 අපි පැමිණෙන්නෙමු යැයි (ගනිමින්
 ඔහුගෙන් පසු ව ඉස්රාඊල් දරුවන්ට
 අපි කීවෙමු.

وَقُلْنَا مِنْ بَعْدِهِ لِنَبِيِّ إِسْرَائِيلَ
 اسْكُنُوا الْأَرْضَ فَإِذَا جَاءَ وَعْدُ
 الْآخِرَةِ جِئْنَا بِكُمْ
 لَفِيئًا {104}

105-109. අල් කුර්ආනය කොටස් වශයෙන් පහළ වීම හා එයට යටහත් ව
 කටයුතු කිරීම මිනිසාගේ වගකීමය.

තවද අපි එය (කුර්ආනය) සත්‍යය
 පදනම් කර ගෙන පහළ කළෙමු .
 එය සත්‍යය පදනම් කර ගෙන පහළ
 තවද නුඹ .විය ව ශුභාරංචි
 දන්වන්නෙකු හා අවවාද
 කරන්නෙකු ලෙස මිස අපි
 නොඑව්වෙමු .

وَبِالْحَقِّ أَنْزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلْنَا ۗ وَمَا
 أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا
 وَنَذِيرًا {105}

කුර්ආනය එය නවත නවතා ,
 ජනයාට නුඹ පාරායනා කරනු
 .පිණිස අපි එය කොටස් කළෙමු
 පහළ (වෙන් වෙන් වූ) තවද අපි එය
 කිරීම වශයෙන් අපි එය පහළ
 .කළෙමු

وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ
 عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَاهُ
 تَنْزِيلًا {106}

නුඹලා එය විශ්වාස කරනු .
 නැතහොත් විශ්වාස නොකරනු
 යැයි නියත .නුඹ පවසනු (නබිවරය)
 වශයෙන්ම මීට පෙර දැනුම දෙනු
 ලැබුවන් වූ ඔවුන් වෙත එය
 පාරායනය කරනු ලබන විට සුප්ප්
 කරන්නන් ලෙසින් ඔවුහු මුණින්
 .ඇද වැටෙති

قُلْ آمِنُوا بِهِ أَوْ لَا تُؤْمِنُوا ۗ إِنَّ
 الَّذِينَ أُوتُوا الْعِلْمَ مِنْ قَبْلِهِ إِذَا
 يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ
 سُجَّدًا {107}

තවද අපගේ පරමාධිපති සුවිශුද්ධය .
 අපගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සිදු
 .කරනු ලබන්නන්ම විය

وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ
 وَعْدُ رَبِّنَا لَمَفْعُولًا {108}

තවද ඔවුහු අඩමින් සුප්ප්)
 මුණින් ඇද (කරන්නන් ලෙසින්
 තවද එය ඔවුන්ට යටහත් .වැටෙති
 .පහත්භාවය වර්ධනය කරයි

وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ
 وَيَزِيدُهُمْ خُشُوعًا ۗ {109}

110,111. අල්ලාහ්ගේ අලංකාර නාමයන් තුළින් හා ඔහුගේ ඒකීයභාවය මත

නුඹලා අල්ලාහ් යැයි අමතනු.
 නැතහොත් රහ්මාන් යැයි අමතනු .
 නුඹලා කවර දෙයක් පවසා ඇමතුව
 ද ඔහුට අලංකාර නාමයන් ඇත .
 තවද නුඹගේ සලාතය හඬ නගා ඉටු
 තවද එය පහත් හඬින් ද .නොකරනු
 ඒ අතර වූ .ඉටු නොකරනු
 .මාර්ගයක් සොයනු

සියලු ප්‍රශංසා අල්ලාහ්ටමයඔවුන්) .
 ඔහු වනාහි ඔහු (පවසන අන්දමින්
 දරුවෙකු නොගත්තේ යතවද .
 පාලනයෙහි ඔහුට කිසිදු
 .හවුල්කරුවකු ද නොවීයදුර්වල
 සහකාරයකු ද නොවීය යැයි නුඹ
 පවසනුතවද නුඹ ඔහු . ව අති
 ශ්‍රේෂ්ඨ අන්දමින් විභූතිමත් කරනු .

قُلِ ادْعُوا اللَّهَ أَوْ ادْعُوا الرَّحْمَنَ ۗ
 أَيًّا مَا تَدْعُوا فَلَهُ الْأَسْمَاءُ الْحُسْنَى
 ۗ وَلَا تَجْهَرُ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ
 بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ
 سَبِيلًا {110}

وَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ
 وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي
 الْمُلْكِ وَلَمْ يَكُنْ لَهُ وِليٌّ مِنَ الدُّلِّ
 ۗ وَكَبْرُهُ تَكْبِيرًا {111}